

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 25/2014(I)

මගේ අංකය : EST-4/PEMNT/03/0225

රාජ්‍ය පරිපාලන සභා

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

නිදහස් චතුරස්‍රය

කොළඹ 07.

2014.12.29

අමාත්‍යාංශ ලේකම්වරුන්
පළාත් ප්‍රධාන ලේකම්වරුන්
දෙපාර්තමේන්තු ප්‍රධානීන්
රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්

තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවා ගෙන ඇති සේවකයින් සඳහා 2015 අයවැය යෝජනා අනුව ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම

2014.11.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014 කෙරෙහි අවධානය යොමු කරවමි.

02. ඉහත චක්‍රලේඛයේ 03 ඡේදයේ සඳහන් අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කර නොමැති ප්‍රාථමික සේවා ගණයට අයත් සේවකයින් ස්ථිර කිරීමේ දී පහත පරිදි කටයුතු කිරීමට රජය තීරණය කර ඇත.

(I). කාර්යාල සේවක සේවයේ ව්‍යවස්ථා සංග්‍රහයේ හෝ අනුමත බඳවා ගැනීමේ පරිපාටිවල අධ්‍යාපන සුදුසුකම් සපුරා නැති එහෙත් 2014.05.01 දිනට වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති ප්‍රාථමික සේවා ගණයන්ට අයත් සේවකයින් පහත සඳහන් පරිදි ස්ථිර තනතුරුවලට බඳවා ගැනීම.


- අ) අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීම සඳහා සති අන්ත දින 10ක පුහුණු පාඨමාලාවක් සංවිධානය කිරීම.
- ආ) මෙම පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් පැවැත්වීම.
- ඇ) පුහුණුව අවසානයේ සුදුසුකම් ලබන සේවකයින් සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් විධිමත් සහතිකයක් නිකුත් කිරීම.
- ඈ) එකී සහතිකය ලබාගත් සේවකයින් 8 ශ්‍රේණිය සමත් වූවා සේ සැලකීම.

03. ඉහත 02 (I) උප ඡේදයෙහි සඳහන් සුදුසුකම් සපුරාගැනීම සඳහා අවශ්‍ය වන සුදුසු පාඨමාලා පැවැත්වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර, විධිමත් පරිදි එකී පාඨමාලා පැවැත්වීමට අදාළ පත් කිරීම් බලධරයන් පියවර ගත යුතුය.

04. දේශීය අරමුදලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන, එම කටයුතුවල සේවයේ යොදවා ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014 හි ඇතුළත් වැටුප් කේතයන්ට අදාළ තනතුරුවල සේවයේ යෙදෙන්නන් එම තනතුරුවලට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමට අදාළ පත් කිරීම් බලධරයන් විසින් ක්‍රියා කළ යුතුය.

05. විදේශ අරමුදලින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සඳහා හෝ එවැනි ව්‍යාපෘතිවල දේශීය සේවා සපයන ආයතන වෙතින් බඳවාගෙන සේවයේ යොදවා ඇති සේවකයින්ද ඉහත 04 ඡේදයේ පරිදි ස්ථිර කිරීමට කටයුතු කළ යුතුය.

06. මෙම චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාව ඇතිව නිකුත් කරන ලදී.



පී.බී. අබේකෝන්

ලේකම්

රාජ්‍ය පරිපාලන සහ සේවදේශ කටයුතු අමාත්‍යාංශය